

# දේශීය වාණිජ බැංකු පොලිය සහ ග්‍රාමීය ණය හැසිරීම

ශ්‍රී ලංකාවේ වැඩිම ලාභයක් ලබන ආයතනයක් ලෙස වාණිජ බැංකු පද්ධතිය හැඳින්විය හැකිය. දැනට ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු 23 ක් ක්‍රියාත්මක වේ. එය

සිවිය යුතු කාරණයකි. මෙම තත්ත්වය විග්‍රහ කිරීම සහ එවන් අවස්ථා වල දී රටේ ආර්ථිකය තුල කුමන ක්‍රියාකාරකම් සිදුවේ ද යන කාරණයක් ග්‍රාමීය ප්‍රජාවට

කරන අතර ණය ආපසු ලබාදීමට වැඩි කාල සීමාවක් බලාපොරොත්තු වේ. (වසර 10-15 පමණ ) මේ ආකාරයට සලකා බලන විට එම අවස්ථාවේ දී ඔහුගේ අරමුණ දිගුකාලීන ය. මෙම පුද්ගල හැසිරීම් තුල දිගු කාලීන හා කෙටිකාලීන අරමුණු ඉදිරියේ බැංකුවක් ක්‍රියාත්මක වන්නේ මූල්‍ය අතරමැදිකරණය හරහා ය. එනම්, අඩු පොලියට මුදල් ගෙන වැඩි පොලියට ණයට දීම (Arbitrage) සිදු කරයි. එසේම, ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් පවත්වා ගනී. වැඩි පොලියකට මුදල් ලබා දීම සිදුකරන්නේ බැංකුවක් විසින් දරිය යුතු අවදානම ද ඇතුළත් කිරීමෙනි. ඉහළ පොලියකට බැංකුවක් ණය ලබාදෙන්නේ මෙම තත්ත්වය නිසා ය. විශේෂයෙන්ම, ග්‍රාමීය ජනතාවට ණය ලබාදීමේ දී ඉහළ අවදානමක් බැංකු විසින් දරිය යුතු වන නිසා ඔවුන් ඉහළ පොලියක් නියම කිරීමත්, විවිධ වූ කොන්දේසි ඉදිරිපත් කිරීමත් සිදු කරයි. ණය ගෙවීම් පැහැර හැරීමේ හැකියාව වැඩි වීම ද මෙම තත්ත්වයට හේතු වී තිබේ. මෙම බැංකු කෙරෙහි මහ ජනතාව තබා ඇති විශ්වාසනීයත්වය මත එම

**දේශීය වාණිජ බැංකු මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලිය තුළින් ඉතා ඉහළ ආදායමක් උපයා ගැනීමට සමත්ව සිටීම, බැංකු ව්‍යාපාරයේ කැපී පෙනෙන තත්ත්වයකි.**

දේශීය බැංකු 11 ක් සහ විදේශීය බැංකු 12 කින් සමන්විත වන අතර මවුන් මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලිය තුළින් ඉතා ඉහළ ආදායමක් උපයා ගැනීමට සමත්ව සිටීම, බැංකු ව්‍යාපාරයේ කැපී පෙනෙන තත්ත්වයකි. තරඟකාරී පොලි අනුපාත තත්ත්වයන් යටතේ මහ ජනතාවගේ මුදල් ලබා ගැනීමට මෙම ආයතන සමත් වී සිටීමත්, අවදානම් දරීමේ හැකියාව සැලකිල්ලට භාජනය කරමින් මුදල් නැවත මහ ජනතාව වෙත ලබාදීමත් මූලික කාර්යභාරය වී තිබේ. විවිධ වූ ඉතුරුම් ක්‍රම හඳුන්වා දෙමින් ආකර්ශනීය වූ පොලී ප්‍රතිශතයන් ද ඒවාට ලබා දීමත් මහජනතාවගෙන් ලබා ගන්නා මුදල් නැවත මහ ජනතාවට අලෙවි කිරීමත් තුළින් මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක වේ. මහ ජනතාවගෙන් මුදල් ලබා ගන්නා මෙන්ම ලබා දෙන මිල පොලිය වේ. මෙම පොලිය ණය හිමි, ණය ගැනී දෙපාර්ශවය හමුවේ වෙනස් වේ. ඒ සඳහා ඉහළ සහ පහළ පොලී ප්‍රතිශතයන් තීරණය වන්නේ මතඳ යන්න සහ අසාමාන්‍ය ලෙස පොලී ප්‍රතිශතයන් ඉහළ යන්නේ කුමන අවස්ථා වල දී ද යන්න පිළිබඳව ජනතාව අවබෝධයෙන්

ඉහළ පොලියකට ණය ලබා ගැනීමට සිදුවන්නේ කුමන අවස්ථා වල දී ද යන්නත් විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණ යි.

**මූල්‍ය අතරමැදිකරණය තුල බැංකුවක් ක්‍රියාත්මක වන ආකාරය ප්‍රථමයෙන්ම විමසා බැලිය යුතුය.** උද්‍යෝගයක් ලෙස පුද්ගලයෙකු අද දින බැංකුවට ගොස් රුපියල් 20,000 ක් තැන්පත් කරන්නේ යැයි සිතමු. එනම් එම පුද්ගලයාගේ අරමුණ වන්නේ මෙම මුදල ආරක්‍ෂාකර ගැනීම, ඉහළ පොලියක් ලබා ගැනීමට කටයුතු කිරීම සහ තමන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක (හෙට වුව ද) එම මුදල ආපසු ගැනීම යන බලාපොරොත්තුව යි. එසේනම්, ඔහුගේ අරමුණ කෙටිකාලීන ය. එසේම, එම පුද්ගලයාම

**මූල්‍ය අතරමැදිකරණය තුල බැංකුවක් ක්‍රියාත්මක වන ආකාරය ප්‍රථමයෙන්ම විමසා බැලිය යුතුය.**

බැංකුවකින් රුපියල් 20,000 ක් හෝ ඊට වැඩි මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඔහු මේ මුදල සඳහා ඉතා අඩු පොලියක් ගෙවීමට අපේක්‍ෂා

ආයතන වල අනාගතය මුළුමනින්ම රඳා පවතී. කිසියම් අවස්ථාවක බැංකුවක් කෙරේ එක් පුද්ගලයෙකුට අවිශ්වාසයක් ඇති වුවහොත් එය මුළු මහත් වාණිජ

බැංකු ව්‍යාපාරයම වුව ද කඩා වැටීමට තරම් බලපෑම් කළ හැකිය. කෙසේ වුව ද, ශ්‍රී ලංකාවේ මෙම වාණිජ බැංකු පාලනය

කොටස්කරුවන් වන්නේ **ශ්‍රී ලංකා මහ බැංකුව**, වාණිජ බැංකු, බලපත් ලාභී විශේෂ බැංකු යනාදී හයකි. මෙයට අමතරව

වැරදි තොරතුරු ගමන් කළ හැකිය. එම නිසා, **මෙම ව්‍යාපාරයේ ආරක්‍ෂාවට තොරතුරු සංකල්පය ඉතාමත්ම වැදගත් වේ.** තොරතුරු අසමානතාවය ඉවත් කිරීම හෝ අවම මට්ටමක පවත්වා ගැනීම කළ යුතුය. ඊට හේතුව, එක් පුද්ගලයෙකුගේ ඉතුරුම් ප්‍රශ්නයක් මත, බැංකුවේ ඉතුරුම් හිමි සියල්ලන්ම තම මුදල් ආපසු ලබා ගැනීමට උත්සාහ කළහොත් දැවැන්ත අරබුදයක් නිර්මාණය වේ. එනම්, බැංකුවට එම මුදල් සියල්ල ලබාදීමට නොහැකි විය හැකිය. ඒ, ඔවුන් එම මුදල් විවිධ වූ අංශයන් හි ආයෝජනය කර තිබෙන නිසාවෙනි. කෙටිකාලීන හා දිගුකාලීන පදනමකින් යුක්තව ද එම මුදල් ආයෝජනය කර තිබිය හැකිය. මෙවැනි වූ අරබුදයක් නිර්මාණය නොවීමට බැංකුවක් සැමවිටම කටයුතු කළ යුතු ය. ඊට හේතුව වන්නේ සුළු දෙයක් තුළින් නිර්මාණය විය හැකි අරබුදය විශාල වන බැවිනි. **මූල්‍ය අරබුදයක් යනු සුළු කරුණක් නොවේ. ප්‍රමුඛ බැංකුව කඩා වැටීම තුළ ගනුදෙනුකරුවන්ගේ හැසිරීම මුළු මහත් වාණිජ බැංකු පද්ධතියටම හොඳ නිදසුනකි. බැංකුවක්, විශ්වාසය යන තත්ත්වය ආරක්‍ෂා කිරීම ඉතා වැදගත් ය. ඒ ආර්ථිකයේ හදවත බඳු මූල්‍ය අංශය ආරක්‍ෂාකර ගැනීම සඳහා ය. එද හැගෙනහිර ආධිපාතී මූල්‍ය අරබුදයට හේතු වූයේ බැංකු පද්ධතිය කඩා වැටීමේ ආරම්භය යි. එනම් කායිලන්තය**

**වාණිජ බැංකුව ජනතාවට ණය ලබාදීමේ දී තමන් සතුව තබා ගත යුතු අවම සංචිතයක් තීරණය කර තිබේ.**

කරන ආයතනයක් තිබේ. ඒ **ශ්‍රී ලංකා මහ බැංකුව** යි. එහි බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ නිරන්තරයෙන් සොයා බලයි. **වාණිජ බැංකුව ජනතාවට ණය ලබාදීමේ දී තමන් සතුව තබා ගත යුතු අවම සංචිතයක් තීරණය කර තිබේ.** අවශ්‍ය විටක දී මහ බැංකුව විසින් වාණිජ බැංකු වලට ණය දීම් සිදු කරයි. මෙහි දී, **වාණිජ බැංකු බොහෝ විට අන්තර් බැංකු ඒකක වෙළඳ පොලෙන් ණය ලබා ගැනීම සිදු කරයි.** එනම් මහ බැංකුවෙන් ණය ලබා ගන්නවාට වඩා අඩු පොලියකට ඒ තුළින් ණය ලබාගත හැකි බැවිනි. **අන්තර් බැංකු ඒකක වෙළඳපොල යනු බැංකු, බැංකු අතර ණය ගැනීමේ වෙළඳපොල වන අතර 2000 වසර තුළ මෙම ඒකක මුදල් වෙළඳපොලේ පිරිවැටුම රුපියල් බිලියන 1365 ක් විය.** එසේම වාණිජ බැංකු ආරක්‍ෂා කිරීමේ තවත් පියවරක් ලෙස 1990 අංක 18 දරන **ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත යටතේ (1995 අංක 8 දරන පණතින් සංශෝධිත පරිදි) ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පිහිටුවන ලදී.** ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ මූලික අරමුණ වන්නේ ණය ගැණුම් කරුවන්ගේ තොරතුරු එකතු කිරීම, ගොනු කිරීම සහ ණය තොරතුරු කාර්යාංශයේ කොටස් හිමියන් වන ණය දෙන ආයතන වලට ණය තොරතුරු සැපයීම යි. කාර්යාංශයේ ප්‍රධාන

ලියාපදිංචි මූල්‍ය සමාගම්, ප්‍රාදේශීය සංවර්ධන බැංකු, සමහර කල්බදු සමාගම් **වණික් බැංකු** ඇතුළත් වේ. මෙම ණය තොරතුරු කාර්යාංශය මගින් විධිමත් හා අවිධිමත් ණය ගැණුම්කරුවන් පිළිබඳ තොරතුරු අදාළ ආයතන වලට යොමු කරයි. ඒ තුළින් එක් බැංකුවක් තුළින් ණය ගෙන, නොගෙවා තවත් බැංකුවකින් ණය ලබා ගැනීමට නොහැකි ය. බැංකු ව්‍යාපාරයේ මෙන්ම මූල්‍ය ආයතන වල ද ආරක්‍ෂාවට මෙය විශාල පිටුවහලකි. මේ ආකාරයට බැංකු ව්‍යාපාරයේ ආරක්‍ෂාවට රජය විවිධ වූ පියවරයන් ගෙන තිබෙන්නේ එහි ඇති අවදානම්කාරී වූ පරිසරය නිසාවෙනි. එනම්, ණය ලබා ගෙන, නොගෙවා සිටීමෙන් බැංකු ව්‍යාපාරය කඩා වැටිය හැකිය. එසේනම් වාණිජ බැංකු ණය දීම් සීමා කිරීමට මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියට හැකි වී තිබේ.

කිසියම් පුද්ගලයෙකු තම ඉතුරුම් ආපසු ලබා ගැනීමට

**1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත යටතේ (1995 අංක 8 දරන පණතින් සංශෝධිත පරිදි) ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පිහිටුවන ලදී.**

සුදුනම් වන විට දී, එම මුදල් ලබා දීමට බැංකුව කිසියම් විටෙක අපොහොසත් වුවහොත් එම පුද්ගලයා හරහා බැංකුව පිළිබඳ

ඇතුළු රටවල්වල යුරෝපීය රටවල් ප්‍රමුඛ බටහිර රටවල ආයෝජකයින් තමන් විසින් එම රටවල ආයෝජනය කර තිබූ මුදල්

ආපසු ලබා ගැනීමට කටයුතු කිරීම යි. පසුව බැංකු වලට තම සියළු වත්කම් අලෙවිකර ඔවුන්ගේ මුදල් ආපසු ලබාදීමට සිදුවිය. ඒ

**දඩ මුදල් අවශ්‍යතාවයක් පැන නැගුණි.** ඒ සඳහා රජය විසින් ලබා ගත් ණය වලින් 84% ක්ම මහ බැංකුවෙන් ලබාගත් අතර ඒ

බැංකු වලින් ලබා දෙන්නේ ඉහළ පොලියකට ය. බැංකුව, ජනතාවට ණය දීමේ දී අවදානමක් දැරීමට සිදුවන අතර එමනිසා බැංකු ජනතාවට ණය ලබාදෙනු ලබන්නේ ඉතා ඉහළ 20%-25% වැනි පොලී ප්‍රමාණයන් යටතේ ය. ඒ බැංකු වලට ජනතාවට ණය දෙනවාට වඩා හොඳ අවදානම් අඩු ආයෝජන මාර්ගයක් (බිල්පත්වල ආයෝජනය කිරීම)

**රජය බලාපොරොත්තු වූ ආදායම් නොලැබී යාමත් සමගම දඩ මුදල් අවශ්‍යතාවයක් පැන නැගුණි.**

එම මුදල් දිගුකාලීන ආයෝජන වල වැඩි වශයෙන් යොමුකර තිබීම නිසා ය. සමාගම් කොටස් අලෙවි වන කොටස් වෙළඳපොළ ද කඩා වැටුණි. මෙසේ එම රටවල බැංකු ව්‍යාපාරය කඩා වැටීම ආරම්භයත් සමග මුළු ආර්ථිකයම කඩා වැටීම සිදුවිය.

කෙසේ වුව ද, **ශ්‍රී ලංකාව** වැනි රටවල මෙවැනි අරබුදයක් නිර්මාණය වීම, විවිධ වූ රාජ්‍ය ප්‍රතිපත්ති හරහා ආරක්‍ෂා වෙමින් පවතී. ඒ, තවම ප්‍රාග්ධන ගිණුම මුළුමනින්ම විවෘත කර නොමැති බැවිනි. එදා නැගෙනහිර ආසියාතික රටවල ලෝක ආර්ථික ප්‍රතිපත්තිය හමුවේ ප්‍රාග්ධන ගිණුම විවෘත කර තිබීම නිසා දැවැන්ත බාහිර ආයෝජනයන් ගෙන් එම රටවල් ග්‍රහණය වීම් මූලික හේතුව වී තිබුණි. මෙහි දී, **ශ්‍රී ලංකාවේ** 2000 වසර තුළ කිසියම් මූල්‍යමය අරබුදයක් නිර්මාණය වුව ද, එය මෙවැනි තත්ත්වයක් නොවේ. එය බාහිර බලපෑම් වලින් තොර වූ රටේ වාණිජ බැංකු වල පොලිය ඉහළයාම සහ භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය ඉහළ යාම මත සිදු වූ තත්ත්වයකි. රාජ්‍ය අංශයේ ණය ගැනීම් ඉහළ යාමත්, විශාල ගෙවුම් ශේෂ හිඟයත් හේතු කොටගෙන ද්‍රවශීලතාවය පහත වැටීම මෙන්ම දඩ මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් මෙයට හේතු විය. **රජය බලාපොරොත්තු වූ ආදායම් නොලැබී යාමත් සමගම**

සඳහා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් හරහා මුදල් ලබා ගැනීම සිදු කළේය. මෙම බිල්පත් වලින් වැඩි ප්‍රමාණයක් රටේ වාණිජ බැංකු විසින් මිලයට ගනු ලබන අතර ඔවුන්ට මෙය අවදානම් රහිත කදිම ආයෝජනයකි. මේ තත්ත්වය හේතු කොට ගෙන බිල්පත් පොලී අනුපාතයට ආසන්න පොලී අනුපාතයන්ට රටේ සාමාන්‍ය ජනතාවගෙන් මුදල් පොලියට ගැනීමට වාණිජ බැංකු කටයුතු කරන ලදී. කෙටිකාලීනව ඉහළ පොලියක් ගෙවන ලදී. ඒ පොලී අනුපාත ඉහළ යාම කෙටිකාලීන වන බැවිනි. බැංකු එම මුදල් මත බැංකුවේ මෙම භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන ලදී. මෙම තත්ත්වය තුළ රටේ වාණිජ බැංකු සහ මූල්‍ය සමාගම් ජනතාවගේ මුදල් ලබා ගැනීමේ දී තරඟයට මෙන් පොලිය ඉහළ දමන ලද අතර මෙය කෙටිකාලීනව සිදු විය. එනිසා මූල්‍ය අරබුදයක් නොවීය.

මෙවැනි වූ තත්ත්වයක් ආර්ථිකය තුළ සිදුවීම සෘජුවම මෙන්ම වක්‍රව රටේ වාණිජ බැංකු වලින් ණය ගනු ලබන ග්‍රාමීය

පැවතීම නිසයි. එසේම, නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැලෙන්නන් තම ආයෝජන මාර්ගයක් ලෙස බැංකුවල මුදල් ආයෝජනය කිරීමට උත්සාහ කරයි. එවිට නිෂ්පාදන අංශයේ යම් පසුබෑමකට මෙය හේතු වේ. රටේ මුදල් මැවීමක් සිදු වුවද, නිෂ්පාදනයන් ඇති නොවීම මත සුළු නිෂ්පාදන ප්‍රමාණයක් හමුවේ වැඩි මුදල් ප්‍රමාණයක් පසුපස ගමන් කිරීම මත, රටේ භාණ්ඩ මිල ඉහළ ගොස් මිල මට්ටම ද ඉහළ යා හැකිය. මෙය දිගු කාලීනව සිදුවන්නේ නම් පමණක් උද්ධමනයක් ලෙස සැලකිය හැකිය. මේ ආකාරයට රටේ වාණිජ බැංකු පොලිය ඉහළයාම මත නිෂ්පාදන අංශ වලට මෙන්ම ග්‍රාමීය අංශයේ ණය ගැනීමට නොහැකිවන තත්ත්වයක් ඇතිවන බව පෙනී යයි. එනම් **රටේ ආර්ථික ක්‍රියාකාරකම් හමුවේ ග්‍රාමීය ප්‍රජාවට වුවද ණය ගැනීම් සීමා විය හැකිය.** මෙම වක්‍රවාතුව තුළ රටේ කොටස් වෙළඳ පොළ ද යම් අවපාතයකට පත් හේතු වූයේ, මෙම වාණිජ බැංකු පොලී ප්‍රමාණයන් හරහා සිදු වූ ක්‍රියාදාමයන් නිසා ය. එනම්

**රටේ ආර්ථික ක්‍රියාකාරකම් හමුවේ ග්‍රාමීය ප්‍රජාවට වුවද ණය ගැනීම් සීමා විය හැකිය.**

අංශයන් හි මෙන්ම සෑම ණය ගනු ලබන පුද්ගලයෙකුටම බලපෑම් සිදු කරයි. රටේ ව්‍යාපාරික ප්‍රජාවට ද අවශ්‍ය ණය

අවදානම් සහිත කොටස් වෙළඳ පොළ ආයෝජනයන්ට වඩා භාණ්ඩාගාර බිල්පත් ආයෝජනය කෙරේ යොමු වීමත්, වාණිජ බැංකු

විසින් කෙටිකාලීනව ඉහළ පොලියක් ගෙවීමත් නිසාවෙනි. මේ ආදී වූ සියළු තත්ත්වයන් හමුවේ පෙනී යන්නේ රටේ සිදුවන විවිධ

සංකල්පය ඉතා වැදගත් කොට සලකයි. එනම් බැංකුවට ඉහළ අවදානමක් දරීමට සිදුවන නිසාවෙනි. ඒ සඳහා ඔවුන්

ඒ සඳහා ලැබෙන ආදායම් ස්ථිර වන අතර මෙම ගනු-දෙනු මහ බැංකුවත් සමග සිදුකරන නිසා හදිසි මුදල් අවශ්‍යතාවයකට මෙම සුරැකුම්පත් ඇපයට තබා වුවද මහ බැංකුවෙන් මුදල් ලබා ගැනීමට හැකියාව පවතී. මේ ආදී වූ සියළු කරුණු වලින් පෙනී යන්නේ රටේ වාණිජ බැංකු වලින් ග්‍රාමීය ප්‍රජාවට ණය දෙන පොලිය ඉහළ අගයක් ගැනීමට හේතු සහ එවැනි සිදුවීම් ඇති වීමට රටේ ආර්ථික ක්‍රියාකාරකම් ද බලපාන බවයි. එවිට රජය විසින් මහ බැංකුව හරහා වාණිජ බැංකු වලින් ණය ගැනීම් ඉහළ යන විට ග්‍රාමීය ප්‍රජාවට ණය දෙන පොලිය ඉහළ යන බවත් පෙනී යයි.

**බැංකුවක් නිතරම අවදානම් රහිත ආයෝජනවල මුදල් යෙදවීමෙන් තම මූල්‍ය සංවිකය ආරක්‍ෂාකර ගැනීමට කටයුතු කරයි.**

වූ ආර්ථික ක්‍රියාකාරකම් හමුවේ බැංකුවල පොලී අනුපාතයන් වෙනස් වීම හරහා ග්‍රාමීය ප්‍රජාවගේ ණය ගැනීම් පහළ යා හැකි බවයි.

ලබාදෙන ණය මුදල පුද්ගලයාගේ ඇපකරයන් මත සීමා කිරීම, ඉහළ පොලියක් නියම කිරීම, කොටස් වශයෙන් ණය මුදල ලබා දීම, ලබාදෙන ණය මුදල පිළිබඳව සොයා බැලීම ආදී වූ විවිධ උපාය මාර්ග අනුගමනය කරනු ලබයි. ඒ ග්‍රාමීය ප්‍රජාව විසින්ම තම බැංකු වල තැන්පත් කරන ඉතුරුම් සඳහා මෙවැනි ක්‍රියාත්මක වීම් අවශ්‍යවන බැවිනි. බැංකුවක් නිතරම අවදානම් රහිත ආයෝජනවල මුදල් යෙදවීමෙන් තම මූල්‍ය සංවිකය ආරක්‍ෂාකර ගැනීමට කටයුතු කරයි. එනම් විවිධ වූ සුරැකුම්වල (රුපියල් ණය, භාණ්ඩාගාර බිල්පත්) තම මුදල් ආයෝජනය කරයි. එවිට

රටේ මූල්‍ය වෙළඳ පොළ හැසිරීම සහ රටේ මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලිය පිළිබඳ හොඳ අවබෝධයක් ජනතාව තුළ පැවතිය යුතුය. ජනතාව තිරන්තරයෙන්ම සත්‍යය කරුණු මත තාර්කිකව හැසිරීම ද වැදගත් වේ. එවිට මුදල් තැන්පත් කිරීමේ දී හා මුදල් ලබා ගැනීමේ දී ආරක්‍ෂාකාරී වේ. විශේෂයෙන්ම, ග්‍රාමීය ප්‍රජාවට ණය ලබා දීමේ දී බැංකු ව්‍යාපාරය අවදානම යන

**ඩබ් එච්. දුමින්ද ප්‍රියදර්ශන**

පර්යේෂණ නිලධාරී  
අලෙවි, ආහාර ප්‍රතිපත්ති හා  
කෘෂි ව්‍යාපාර අංශය  
හෙක්ටර් කොබ්බෑකඩුව  
ගොවිකටයුතු පර්යේෂණ හා  
පුහුණු කිරීමේ ආයතනය

**ගොවි ජනතා**

‘ගොවි ජනතා’ සහරාවේ පසුගිය කලාප කිහිපයක සිමිත පිටපත් සංඛ්‍යාවක් ඉතිරිව තිබේ. දැනට මෙම කලාපයන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ප්‍රකාශන අලෙවි කුටියෙන් මිලදී ගැනීමේ හැකියාව පවතී.

එමෙන්ම, අවශ්‍ය කලාප සංඛ්‍යාව සඳහන් කොට අදාළ ගෙවීම, මුදල් ඇතවුමකින් ලැබෙන්නට සැලැස්වීමෙන් අවශ්‍ය පිටපත් ප්‍රමාණය ලබාගත හැකිය.

| කලාපය                          | තේමාව                  | මිල      |
|--------------------------------|------------------------|----------|
| 2002 ජනවාරි - මාර්තු           | ගොවි සමාගම්/ගොවි ගැටළු | රු.20.00 |
| 2002 අප්‍රියෙල් - ජූනි         | විකල්ප බලශක්ති         | රු.20.00 |
| 2003 පෙබරවාරි 21 - විශේෂ කලාපය | ගල්මය ජනපද ව්‍යාපාරය   | රු.20.00 |
| 2003 ජනවාරි - අප්‍රියෙල්       | ජල කලමනාකරණය           | රු.20.00 |

සියළු මුදල් ඇතවුම්



අධ්‍යක්ෂ

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය,  
114, විජේරාම මාවත  
කොළඹ 07.

දුරකතන : 696981, 698540-41